



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
 அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
 Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு COMBINED SERVICES DIVISION

නිදහස් වතුරය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකථන

ෆැක්ස්

ඊ-මේල්

වෙබ් අඩවිය

தொலைபேசி:(94) 011- 2694560
Telephone

தொலைநகல்:(94) 011- 2692254
Fax

மின்னஞ்சல்:dges@pubad.gov.lk
E-mail

இணையத்தளம்: www.pubad.gov.lk
Web Site

මගේ අංකය } CS/ICTS/01/Induction
எனது இல } Training Programs
My No }

ඔබේ අංකය }
உமது இல }
Your No }

දිනය } 2021.09.16
திகதி: }
Date }

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ නිලධාරීන්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ පන්ච්ච් ලද 2 පන්තියේ නවක නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණු පාඨමාලාව සංවිධානය කිරීම

උත්තර කාරුණ සම්බන්ධයෙන් වූ මගේ සමාංක හා 2020.09.18 දිනැතිව මෙම අමාත්‍යාංශය වෙබ් අඩවියේ වෙනත් නිවේදන යටතේ පල කරන ලද ලිපි හා බැඳේ.

02. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තිය සඳහා 2019.07.01 දින සිට බඳවා ගත් නවක නිලධාරීන්ගෙන් ICT2-IND20-2 කණ්ඩායම සඳහා 2020 ඔක්තෝබර් මස 05 දින ආරම්භ කර මුල් දින දෙකෙහි පමණක් පැවැත්වූ සේවාරම්භක පුහුණු පාඨමාලාව රටෙහි පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.

03. එබැවින් එම කණ්ඩායම සඳහා වූ සේවාරම්භක පුහුණු පාඨමාලාව 2021.09.21 දින සිට 2021.10.01 දින දක්වා කාලය තුළ සතියේ දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සතුවින් දන්වමි.

04. මෙම පුහුණු වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා සහභාගි වන සෑම නිලධාරියෙකුටම මාර්ගගත ක්‍රමය ඔස්සේ MS Teams මෘදුකාංගය සමඟ සම්බන්ධවීමේ හැකියාව සහිත පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම් තිබීම අවශ්‍ය වන අතර මේ සඳහා වන පුහුණු සැසියක් 2021.09.17 දින පෙ.ව. 9.00 ට මාර්ගගත ක්‍රමයට පවත්වනු ලබන අතර ඒ සඳහා සහභාගි වන ලෙස කාරුණිකව දන්වමි.

05. මෙම පුහුණු වැඩසටහන සඳහා කැඳවීම ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ නිලධාරීන් ආයතන ප්‍රධානියාගේ අනුමැතිය සහිතව නියමිත දිනයන්හිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පුහුණු වැඩසටහනට සහභාගි වීම අනිවාර්යය වේ.

06. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ නවක නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලබන මෙම සේවාරම්භක පුහුණු පාඨමාලාව සඳහා නියමිත පරිදි සහභාගි වී රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා ඵලදායීව ලබාදීම සඳහා එම දැනුම ඉදිරියේදී යොදා ගන්නා ලෙස කාරුණිකව දන්වමි.

එස්. ආලෝකබණ්ඩාර
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්